



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

බාහිර විභාග අංශය

ව්‍යුත්පා හා කළමනාකරණ අධිකාරී පිටපත

ව්‍යුත්පා කළමනාකරණ වේදී (සාමාන්‍ය) උපාධි ද්‍රව්‍යීය පරීක්ෂණය (බාහිර)-2010

2012 ජනවාරි

BMGT E 2025 – මානව සම්පත් කළමනාකරණය

ප්‍රශ්න සංඛ්‍යාව : 07

කාලය : පැය 03 ඩි

මම විසින් පළමු ප්‍රශ්නය සහ තවත් ප්‍රශ්න හතරකට පිළිතුරු සැපයිය යුතුය.

- (01) මුස්ට ඇශ්‍රුවරන්ස් පී.එල්.සී. (TA), ජේන් හෝල්ඩීංස් පී.එස්.සී සමාගමේ පරිපාලිත සමාගමක් වන අතර එය 1986 සිට ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ කාර්යයෙහි නියුතුව සිටි.

කර්මාන්තයේ ස්වභාවය

ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම 22 ක් පමණ ක්‍රියාත්මක වන අතර සේලින්කේර් රක්ෂණ සමාගම, අව්‍යා එන්.ඩී.ඩී. රක්ෂණ සමාගම, ශ්‍රී ලංකා ඉන්ඡ්‍රුවරන්ස්, ජනගක්ති රක්ෂණ සමාගම සහ යුතියන් ඇශ්‍රුවරන්ස් රක්ෂණ සමාගම යන සමාගම රක්ෂණ කේතුයේ ප්‍රමුඛ ස්ථානවල පසු වෙති.

සේවකයින් පිළිබඳ තොරතුරු

TA සමාගමේ ස්ථීර සේවකයන් 949 දෙනෙකු පමණ සිටින අතර, අලෙවි කටයුතු හා සම්බන්ධව 2500 පමණ සේවකයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරති.

TA සමාගමේ වේතන අනෙකුත් තරගකාරී සමාගම් වලට සාපේශ්‍යව තරමක් අඩු වන අතර, මෙයට හේතුව ලෙස කළමනාකාරීත්වය අදහස් කරන්නේ තරමක වැඩ අඩු හාවය සහ ඒ තුළින් අඩු ආකතියකින් හා මානසික පිඩිනයකින් තොරව සේවකයන්ට වැඩ කිරීමට සුදුසු පරිසරයක් ගොඩනාගා ඇති බවයි.

TA සමාගම සේවක පුහුණුව හා වැක්තිය සුදුසුකම් වැඩිදුෂුණු කිරීම පිළිබඳ උනන්දුවක් දක්වන අතර ඔවුන් වැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ රක්ෂණ කර්මාන්තය ආශ්‍රිත පුහුණු කිරීම් සඳහා වන නමුත් මූල්‍ය, තොරතුරු තාක්ෂණ හා තීතිය යන අංශ වල පුහුණුවීම් වලට අඩු අවධානයක් යොමු කරන බව පෙනී ගොස් ඇත. එම නිසා එම අංශ වලට අදාළ සේවකයින්ට උසස්වීම් ලබාගැනීමට බොහෝ කාලයක් බලා සිටීමට සිදුවේ.

TA සමාගම විනිවිද්‍යාවයකින් යුත් සේවක උසස් කිරීම ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට උත්සුක වන නමුත් සමහර සේවකයන් උසස් කිරීම අසාධාරණ අයුරින් සිදු වන බවට ඇතුළුන් තරක කරන අතර ඉහළ කළමනාකාරීත්වය විසින් ස්ථීර පුරුෂභාවය, ආගම හා ප්‍රදේශය පදනම් කරගෙන ප්‍රමුඛතාවය ලබාදෙන බවද තවදුරටත් ප්‍රකාශ කරති.

මැතකදී සිදුවූ එක්තරා සිදුවීමක් මේ සඳහා ඉතා භෞද්‍ය නිදර්ශනයක් සපයයි. එනම් සාමාන්‍ය රක්ෂණ අංශයේ සාමාන්‍යාධිකාරී තනතුර සඳහා ඇඛුරුතුවක් තිබුණු අතර ඒ සඳහා සහකාර

සාමාන්‍යාධිකාරී - මෝටර් රථ රක්ෂණ (Motor) සහ සහකාර සාමාන්‍යාධිකාරී - මෝටර් රථ නොවන (Non motor) රක්ෂණ යන තිලඩාරීන් දෙදෙනා සුදුසුකම් ලබා සිටියහ. සහකාර සාමාන්‍යාධිකාරී - මෝටර් රථ, ප්‍රධාන කාර්යාලයෙන් දුරස්ථ පිහිටි ස්ථානයක සේවය කළ අතර මෝටර් රථ නොවන සහකාර සාමාන්‍යාධිකාරී වරයා ප්‍රධාන කාර්යාලයේ සේවය කළේය. අදාළ තනතුර සඳහා ඇත්ත වගයෙන්ම මෝටර් රථ රක්ෂණ සම්බන්ධ සහකාර සාමාන්‍යාධිකාරීවරයා ඉතාම සුදුසු පුද්ගලයා වූවද අනෙක් පුද්ගලයාට අදාළ උසස්වීම ලබාදෙන ලදී. මේ හේතු නිසා අදාළ සහකාර සාමාන්‍යාධිකාරීවරයා කළකිරීමට පත්ව වෙනත් තරගකාරී ආයතනයක ඉහළ වැටුපකට සේවයට බැඳුනි.

ගැටළුව

පසුගිය වර්ෂය තුළ (2010 මැයි මස සිට 2011 මැයි මස දක්වා) අංශ ප්‍රධානීන් තිදෙනෙක් (අලෙවී, සාමාන්‍ය රක්ෂණ, ජීවීත රක්ෂණ) ආයතනයෙන් ඉවත්ව තරගකාරී ආයතන වල සේවකයන් ලෙස සම්බන්ධ වී ඇත. මේට අමතරව අනෙකුත් රේෂ්ය කළමනාකරුවන් කිහිප දෙනෙක්ද තරගකරුවන් සමග සම්බන්ධ වී ඇත. මෙය සමාගමේ මෙහෙයුම් කටයුතු වලට ඉමහත් බාධාවක් වී ඇති අතර සමාගමේ ඉහළ සේවක පිරිවැටුමක් අලෙවී හා අලෙවී නොවන දෙංඡලයෙන්ම පෙන්වුම් කරයි. සේවක දත්ත විශ්ලේෂණය කිරීමේදී පසුගිය වර්ෂ 5 ක් වැනි කෙටිකාලයක් තුළදී 71% පමණ සේවකයන් ආයතනයෙන් ඉවත්ව ගොස් ඇත.

ඉහළ කළමනාකාරීන්වයට අමතරව මධ්‍යම පෙළ හා මෙහෙයුම් පෙළ බොහෝ සේවකයින්ද ආයතනයෙන් ඉවත්ව තරගකරුවන් හා සම්බන්ධ වන අතර මෙයට විසඳුමක් ලෙස අස්වීමේ ලිපිය භාරදෙන අවස්ථාවේ අදාළ සේවකයාට ඉහළ වැටුපක් සහිතව උසස්වීමක් ප්‍රධානය කරන අතර ඒ වන විටත් අදාළ සේවකයා නව සේවා ස්ථානයෙන් පත්වීමේ ලිපිය ලබා ගෙන ඇති නිසා අදාළ උසස්වීම ප්‍රතිකේෂ්ප කර තරගකාරී ආයතනය හා එක් වේ.

ප්‍රශ්නය :

TA සමාගම මානව සම්පත් කළමනාකරණයට අදාළව මුහුණපා ඇති ප්‍රධාන ගැටළු හඳුනාගෙන ඒ එක් එක් ගැටළුව විසඳීම සඳහා මෙධී යෝජනා ඉදිරිපත් කරන්න.

(ලකුණු 20)

(02) අ) ආයතනයකට මානව සම්පත් දෙපාර්තමේන්තුවක ඇති වැදගත්කම සාකච්ඡා කරන්න.

(ලකුණු 06)

අ) මානව සම්පත් කළමනාකරණයේ උපක්‍රමක අරමුණු (Strategic goals) සහ අරමුණු (objective) මොනවාද?

(ලකුණු 06)

අ) විවිධ ව්‍යාපාර කටයුතුවල නිරත වන සම්භා ව්‍යාපාරයකට මධ්‍යගත මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් පැවතීමේ වාසි සහ අවාසි සාකච්ඡා කරන්න.

(ලකුණු 08)

(03) අ) මානව සම්පත් කළමනාකරණ ත්‍රිතයක් ලෙස රැකියා තීර්මාණයේ (Job design) ඇති වැදගත්කම සාකච්ඡා කරන්න.

(ලකුණු 06)

- (03) a) රැකියා විස්තාරන (Job Enlargement) සහ රැකියා පෝෂණය (Job Enrichment) යන සංකල්ප වල වෙනස්කම් දක්වන්න.
- (ලකුණු 06)
- b) රැකියා විස්තරය (Job Description) සහ රැකියා පිරිවිතරයෙහි (Job Specification) අන්තර්ගත වන තොරතුරු දක්වන්න.
- (ලකුණු 08)
- (04) a) මානව සම්පත් සැලසුම්කරණ (HR Planning) ක්‍රියාවලියේ පියවරයන් කෙටියෙන් විස්තර කරන්න.
- (ලකුණු 10)
- a) වර්ථමාන මානව සම්පත් පරිවය තුළ සේවකයින් බදවාගැනීමේ නියෝජිත ආයතන (Recruitment Agencies) වල භූමිකාව සාකච්ඡා කරන්න.
- (ලකුණු 04)
- b) "කළමනාකරණ ලේඛියේ තනතුරකට තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු එකම කරුණ වන්නේ ඔහුගේ දැනුම සහ දක්ෂතාවයන්ය."
- ඉහත ප්‍රකාශය තර්කාතුකුව වීමසන්න.
- (ලකුණු 06)
- (05) a) "හි ලංකාවේ බහුලව හාවිතා කරනු ලබන සේවකයන් තෝරා ගැනීමේ ක්‍රමය වන්නේ සම්මුඛ පරීක්ෂණ ක්‍රමයයි." සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ ඇති වාසි හා අවාසි සාකච්ඡා කරන්න.
- (ලකුණු 08)
- a) අනුස්ථාපන වැඩසටහනක (Induction Programme) අරමුණ මොනවාද?
- (ලකුණු 04)
- b) පහත දත්තා ඇති කාර්යත්ල ඇගයීමේදී ඇතිවන ගැටුවල අරථය කෙටියෙන් විස්තර කරන්න.
- a) හේලෝ එලය (Halo effect)
 - b) මධ්‍යස්ථා තැකැරුව (Central Tendency)
 - c) දුෂ්චර්ච සහ මෘදු බව (Harshane and Leniency)
 - d) ආසන්නතම එලය (Recency Effect)
- (ලකුණු 08)
- (06) a) හි ලංකාවේ බහුලව හාවිතා කරනු ලබන සේවක පුහුණු කිරීමේ ක්‍රම 05 ක් කෙටියෙන් පැහැදිලි කරන්න.
- (ලකුණු 10)
- a) සේවක පිරිවැවුම අඩු කිරීමේ උපකරණයක් ලෙස වෘත්තිය සංවර්ධනය (Career Management) හි වැදගත්කම සාකච්ඡා කරන්න.
- (ලකුණු 05)

අභ්‍යන්තර කළමනාකරණයෙහි එහි සමානාත්මක සංකල්පය (Equity concept) පැහැදිලි කරන්න.

(ලකුණු 05)

(07) අ) ව්‍යාපාර පරිසරය තුළ "ආචාර ධර්ම" (Ethics) සහ "විනය" (Discipline) යන සංකල්ප අතර වෙනස පැහැදිලි කරන්න.

(ලකුණු 06)

අභ්‍යන්තර දුක්ගැනවීල් මතා ලෙස හැඳිරවීම (Grievance Handling) ආයතනයකට වැදගත් වන්නේ ඇයි? පැහැදිලි කරන්න.

(ලකුණු 08)

අභ්‍යන්තර දුක්ගැනවීල් ව්‍යාපාර සම්බන්ධ වන්නේ ඇයිදිය පැහැදිලි කරන්න.

(ලකුණු 06)